

මාවනැල්ල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් / ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබා දීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රෝතයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද ,අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) එකතු වටිනාකම රු.11,794,620ක් වූ වත්කම් 03ක් ප්‍රාග්ධනීක කර නොතිබීම නිසා සමාලෝචිත වර්ෂය අවසානයට ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමෙන් දායකවීමේ ගිණුමේ ශේෂය සමාන වටිනාකමින් අඩුවෙන් දැක්වුණි.	ව්‍යාපෘතිවල නිවැරදි වටිනාකම හඳුනාගෙන ප්‍රාග්ධනීක කරන බව.	වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශයට ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායකවීමේ ගිණුම ඇතුළත් කර නොතිබුණි.	2025 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරන විට ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශයට ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම ඇතුළත් කරන බව.	ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශය නිවැරදිව පිළියෙල කළ යුතුය.

1.6.2 නොසැසඳුණු පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 07කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ විස්තරාත්මක උපලේඛන හා උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.7,786,658ක වෙනසක් පැවතුණි.	වෙනස සොයා නිවැරදි කරන බව.	වෙනස හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මුදල් රෙගුලාසි 371 (2) (ඇ)	2012 හා 2019 වර්ෂවල අවස්ථා 04ක දී හා දිනය සඳහන්ව නැති අවස්ථා 02කදී ලබා දී තිබුණු අත්තිකාරම් එකතුව රු.302,524 ක් සමාලෝචිත වර්ෂයේ අවසානය දක්වාම පියවා නොතිබුණි.	ඉදිරියේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

(ආ) මුදල් රෙගුලාසි 571	2009 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කාලය තුළ අවස්ථා 248කදී ලැබී තිබුණු මිශ්‍ර තැන්පත් රු.2,354,574ක් හා මාර්ග පථය කිරීමේ ඇප තැන්පත් රු.95,250ක් නියාදනය කර නොතිබුණි.	තැන්පත් මුදල් නිරවුල් කිරීමට කටයුතු කරමින් සිටින බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ඇ) 1988 ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති - 204	2023 වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණයේදී හඳුනාගෙන තිබුණු භාණ්ඩ වර්ග 11කට අයත් ඒකක 67ක ඌණතාවය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශව වලින් එම වටිනාකම අයකර ගැනීමට සමාලෝචිත වර්ෂය අවසානය දක්වා කටයුතු කර නොතිබුණි.	වගකිව යුතු පුද්ගලයන් හඳුනාගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	පරීක්ෂණ පවත්වා වගකිවයුතු පාර්ශව හඳුනාගෙන ඌණතාවයන් අයකර ගත යුතුය.
(ඈ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 59	සෑම වර්ෂයක් ආරම්භයේම සභා බල ප්‍රදේශය තුළ සමීක්ෂණයක් පවත්වා ව්‍යාපාර/කර්මාන්ත පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කර මාර්තු 31 දින වනවිට ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂය සඳහා එවැනි සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.	සමීක්ෂණ කටයුතු කඩිනමින් සිදු කර අවසන් කිරීමට ආදායම් පරීක්ෂකවරුන් දැනුවත් කර ඇති බව.	මූල්‍ය හා පරිපාලන රීති ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.50,232,813ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.56,347,746ක් විය.

2.2. ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැ.31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැ.31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	15,902,470	14,153,890	14,372,485	10,864,656	15,972,463	14,522,224	17,034,131	11,525,572
කුලී	28,656,200	23,166,591	23,872,874	4,795,069	51,898,279	36,868,961	37,633,133	11,068,106
බලපත්‍ර ගාස්තු	5,950,500	3,194,161	3,505,181	4,443,998	5,875,500	2,401,395	3,029,655	4,491,398
වෙනත් ආදායම්	29,829,000	31,192,756	66,751,093	10,160,611	88,379,000	73,905,911	96,033,559	98,766,799
එකතුව	<u>80,338,170</u>	<u>71,707,398</u>	<u>108,501,633</u>	<u>30,264,334</u>	<u>162,125,242</u>	<u>127,698,491</u>	<u>153,730,478</u>	<u>125,851,875</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කායර්සාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු වරිපනම් බදු ශේෂය රු.10,310,795ක් වූ අතර, එම ශේෂය තුළ 05ට වැඩි කාලයක සිට පැවත එන රු.5,348,633ක් ද ඇතුළත්ව තිබුණි. එමෙන්ම, වසර 05කට වරක් වරිපනම් බදු දේපළ තක්සේරු ප්‍රතිශෝධනය කළ යුතු වුවත්, 2009 වර්ෂයෙන් පසු නැවත තක්සේරුවක් සිදු කර නොතිබුණි.	දේපල තහනම් කිරීමේ කටයුතු සඳහා ඉදිරි කටයුතු සිදු කරන බව හා බදු දේපළ තක්සේරු කටයුතු ආරම්භ කර ඇති බව.	හිඟ ආදායම් රැස්කර ගැනීමට හා වසර 05කට වරක් වරිපනම් බදු දේපළ තක්සේරු කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතු දැන්වීම් පුවරු ගාස්තු රු.4,443,998ක් වූ අතර, එම ශේෂය තුළ වසර 03ට වැඩි කාලයක සිට හිඟ හිටි රු.3,614,498ක් ඇතුළත්ව තිබුණි.	රාජ්‍ය මුදල් වක්‍රලේඛ 02/2024 ප්‍රකාරව හිඟ ශේෂ විධිමත්ව කපා හැරීමට කටයුතු සිදු කරමින් පවතින බව.	හිඟ ශේෂ නිරවුල් කර ගත යුතු වේ.
(ඇ) 2024 වර්ෂය සඳහා දුරකථන සම්ප්‍රේෂණ කුළුණු 17ක් වෙනුවෙන් ව්‍යාපාර බදු අයකර නොගැනීම නිසා රු.51,000ක ආදායමක් අහිමි වී තිබුණි.	හිඟ මුදල් අයකර ගැනීමට ඉදිරි කටයුතු සිදු කර ඇති බව.	හිඟ ආදායම් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කායර්සන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංගාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටුකිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

සහ අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් දෛනිකව රැස්කරන කසළ වර්ග නොකර මිශ්‍රව රැස් කිරීම හේතුවෙන් ඒවා වෙන් කිරීම සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුව තිබුණි. එමෙන්ම, මාස 04කට අධික කාලයක සිට කොම්පෝස්ට් නිෂ්පාදනය සිදුකර නොතිබීමෙන් 2024 නොවැම්බර් වන විට කසළ බැහැර කරන ඉඩමෙහි ට්‍රැක්ටර් ගමන් කරන මාර්ගය දෙපස මීටර් 500කට වඩා අධික ක්ෂේත්‍රයක සම්පූර්ණයෙන්ම කසළ වලින් වැසී තිබුණි. මේ හේතුවෙන් එම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් මෙන්ම අධික ලෙස මැස්සන් බෝවීම ද සිදුව තිබුණි.	2024 වර්ෂයේදී කසළ ප්‍රතිචක්‍රීකරණ ආයතනවලට නොදීරන කසළ අලෙවි කිරීම තුළින් හා කොම්පෝස්ට් නිෂ්පාදන අලෙවි කිරීමෙන් ආදායම් උපයාගෙන ඇති බව.	කසළ කළමනාකරණය විධිමත් කළ යුතුය.

3.2 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 හා 2024 වර්ෂවල ලැබී තිබුණු අනවසර ඉදිකිරීම්වලට අදාළ පැමිණිලි 57කින් 24ක් පරීක්ෂා කර නොතිබුණු අතර, පරීක්ෂා කර නියෝග නිකුත් කළ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පසුපරම් කර නොතිබුණි.	ප්‍රගතිය යාවත්කාලීන කිරීමට නිලධාරීන්ට උපදෙස් දුන් බව.	අනවසර ඉදිකිරීම් නියාමනය විධිමත් කළ යුතුය.
(ආ) ස්ථාවර වත්කම් ලේඛනයේ ඇතුළත් වටිනාකම සඳහන් නොවූ ඉඩම් 08ක හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් 2020 වර්ෂයේදී පොදු කටයුතු සඳහා සභාවට පවරා දී තිබුණු ප්‍රමාණයෙන් හෙක්ටයාර් 0.437ක් වූ ඉඩම් කොටස් 04ක වටිනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	සියළු ඉඩම් ප්‍රත්‍යාගණනය කිරීමට කටයුතු සිදු කරමින් පවතින බව හා ඒ අනුව ඉඩම් වල වටිනාකම් ගිණුම්ගත කිරීමට කටයුතු කරන බව.	තක්සේරු කර වටිනාකම් ගිණුම් ගත කළ යුතුය.
(ඇ) 1999 වර්ෂයට පෙර සිට පැවත එන රු.226,085ක සතිපොල ටෙන්ඩර් ගාස්තු ආදායම නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.	විධිමත් තොරතුරු නොමැති බැවින් කපාහැරීමට යොමු කිරීම ගැටළු සහගත බව.	ශේෂ නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඈ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන රු.22,120,140ක් වූ ලී බඩු, සවිකිරීම් හා කාර්යාල උපකරණ සම්බන්ධයෙන් විස්තරාත්මක උපලේඛන පිළියෙල කර නොතිබුණු අතර සමීක්ෂණ මණ්ඩල වාර්තා ද විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.	උපලේඛන සකස් කරගෙන යනු ලබන බව.	විස්තරාත්මක උපලේඛන පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය.

3.3 මෙහෙයුම් අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2008/2009 වර්ෂවලදී රු.9,366,065ක් වැයකර නව සතිපොළ හා කඩ කාමර සහිත දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබුණි. සතිපොළ ස්ථානගත කිරීමේ ගැටළු හේතුවෙන් ඉදිකර තිබුණු ස්ථර අලෙවිකූට් 217න් අලෙවිකූට් 143ක්ම පොළ පැවැත්වෙන දිනවල භාවිතයට ගෙන නොතිබීම නිසා එක් අලෙවි කූටියක් රු.300 බැගින් අලෙවිකූට් 143කින් සභාවට උපයාගත හැකිව තිබුණු ආදායම් අහිමි වී තිබුණි.	ඉදිරියේදී පත්වන නව සභාවට යොමුකර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව.	පවතින ගැටළු නිරාකරණය කර ආදායම් උපයාගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) සතිපොළ අසළ ඉදිකර තිබුණු ගොඩනැගිල්ලේ පිහිටි කඩ කාමර 17කින් අයවිය යුතු හිඟ කඩකුලී රු.2,659,992ක් හා දඩ මුදල් රු.5,079,250ක් නොගෙවීම හේතුවෙන් 2023 ජනවාරි 25 දින එම කඩ කාමර මුද්‍රා තබා තිබුණු අතර, නැවත ටෙන්ඩර් කිරීමට ගත් තීරණයට විරුද්ධව කඩ හිමියන් විසින් ගොනු කරන ලද නඩුව 2024 පෙබරවාරි 29 දින නිශ්ප්‍රභ කර තිබුණි. පසුව කඩ හිමියන් තුන්දෙනෙකු විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම කඩ කාමර 17හි දඩ මුදල් කපාහැරීමට ආණ්ඩුකාරවර අනුමැතියට යවා තිබුණ ද, වර්ෂය අවසාන වන විටත් එම අනුමැතිය ලැබී නොතිබුණු අතර, 2025 වර්ෂය සඳහා කඩ කාමර ටෙන්ඩර් කිරීමට ද කටයුතු කර නොතිබුණි.	හිඟ මුදල් කපා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවර අනුමැතිය ලබා ගැනීමට ඉල්ලීමක් කර ඇති බව.	කඩ කාමර ටෙන්ඩර් කර ආදායම් උපයාගැනීමට කටයුතු කළ යුතුය.
---	---	--

3.4 නිෂ්කාර්යය වත්කම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතු JCB යන්ත්‍රයක් අළුත්වැඩියා නොකිරීම හේතුවෙන් වසර 04කට අධික කාලයක සිට නිෂ්කාර්යව පැවතුණි.	ඉදිරියේදී අළුත්වැඩියා කර නැවත භාවිතයට ගැනීමට කටයුතු සිදු කරමින් පවතින බව.	අළුත්වැඩියා කර භාවිතයට ගත යුතුය.